



රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
அரசு சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
Ministry of Public Services, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන
 தொலைபேசி: (94) 011- 2694560
 Telephone

ෆැක්ස්
 தொலைநகல்: (94) 011- 2692254
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk
 E-mail

වෙබ් අඩවිය
 இணையத்தளம்: www.pubad.gov.lk
 Web Site

මගේ අංකය
 எனது இல
 My No

COMS/DO/Trans/පුරප්පාඩු

ඔබේ අංකය
 உமது இல
 Your No

දිනය
 திகதி:
 Date

2020.10.22

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්
 ආයතන ප්‍රධානීන්

සංවර්ධන නිලධාරී සේවයේ පුරප්පාඩු තනතුරු පිළිබඳ තොරතුරු රැස් කිරීම

ඔබ ආයතනයේ 2020.10.15 වන දිනට පවත්නා සංවර්ධන නිලධාරී සේවයට අයත් තනතුරු වල පුරප්පාඩු සංඛ්‍යාව (උපාධිය සහ භාෂා මාධ්‍යය ඇතුළුව) මේ සමඟ අමුණා ඇති ආකෘතිය අනුව 2020.11.09 වන දිනට පෙර මා වෙත එවන මෙන් ඉතා කාරුණිකව දන්වමි.


02. තවද මේ වනවිට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යවා ඇති නමුත් මේ දක්වා අනුමැතිය හිමි වී නොමැති තනතුරු පිළිබඳව විස්තර ද සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කරන ලද නමුත් මෙතෙක් සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වී නොමැති නිලධාරීන් සංඛ්‍යාව ද එම ආකෘතිය අනුව පුරවා එවන මෙන් කාරුණිකව ඔබ වෙත දන්වමි .

03. මෙහිදී ප්‍රධාන කාර්යාලය, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හෝ උප කාර්යාලය යටතේ අනුමත තනතුරු හා පුරප්පාඩු සංඛ්‍යාව හා අනුමත කිරීමට යෝජිත තනතුරු සංඛ්‍යාව වෙන වෙනම සඳහන් කළ යුතුවේ(ඇමුණුම 01 උදාහරණ 01). ඔබ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සංවර්ධන නිලධාරීන් සේවය කරයි නම් ඒ ඒ දිස්ත්‍රික්කයේ නම සඳහන් කර ඉහත තොරතුරු ඉදිරිපත් කළ යුතුය (ඇමුණුම 01 උදාහරණ 02 සහ 03).

04. සම්පූර්ණ කරන ලද ආකෘතියෙහි මෘදු පිටපතක් (Microsoft Excel) adcs4-dos@pubad.gov.lk යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන මෙන්ද, පුරප්පාඩු පිළිබඳව තොරතුරු 10.250.1.112/misco සබැඳිය (ඔබ ආයතනය මගින් අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරනු ලබන්නේ LGN wifi ජාලය නම්) හෝ 43.224.125.68/misco සබැඳියද (ඔබ ආයතනය මගින් අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරනු ලබන්නේ වෙනත් ජාලයක් නම්) භාවිතා කොට මාර්ගගත ක්‍රමය ඔස්සේ යාවත්කාලීන කරන මෙන්ද කාරුණිකව ඉල්ලමි.

05. දැනට පවතින සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා නව සංවර්ධන නිලධාරී අවශ්‍යතාවය (දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති) පිළිබඳ තොරතුරු ඇමුණුම 02 හි ආකෘතිය පරිදි සම්පූර්ණ කර එවන මෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිමි.

06. නියමිත දිනට මෙම තොරතුරු ඉදිරිපත් නොකරන ආයතන වල සංවර්ධන නිලධාරී පුරප්පාඩු නොමැති ලෙස සලකා කටයුතු කිරීමට සිදුවන බව සලකනු මැනවි.



එස්. ආලෝකබණ්ඩාර
 ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්

පිටපත්

1. අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව - දැ.ග.ස